



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,381—FRIDAY, NOVEMBER 22, 1895.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III.—Provincial Administration.

Land Sales:—	PAGE		PAGE
Western Province	...	Land Acquisition Notices	...1263
Central Province	...	Land Resumption Notices	...1260
Northern Province	...	Notices under "The Forest Ordinance"	...
Southern Province	...1247	Notices of sale of Arrack, Opium, and Toll Rents	...1261
Eastern Province	...1255	Notices of sale of Salt and Timber	...
North-Western Province	...	Notifications of Close Seasons, Infected Areas, &c.	...1264
North-Central Province	...	Specifications under "The Irrigation Ordinance"	...
Province of Uva	...	Miscellaneous Departmental Notices	...1264
Province of Sabaragamuwa	...1256		

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 916, s. p.

Colonial Secretary's Office,  
Colombo, November 11, 1895.

ON Thursday, February 20, 1896, and following days, at noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty allotments of land situated in the Matara District of the Southern Province.

Preliminary plan 1,593.—Gangaboda pattu.

No.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
1209	Illukmandiahena <i>alias</i> Hewel- deniyahena	Sapugoda	Jungle containing millila, &c.	13 3 25
1210	Yakkadagalahena <i>alias</i> Nuga- hena	Gatara	do.	5 2 1
1211	Yakkadagalahena <i>alias</i> Nuga- deniyahena, also called Bo- gahahena	do.	do.	22 1 13
Preliminary plan 2,920.				
6060	Puhukosgahahena	Karaputugala	Paddy field	1 1 33
6061	Millagahadeniya	do.	do.	2 0 8
6063	Ellhena	do.	Jungle	32 1 18
6064	Do.	do.	do.	2 0 26
6065	Do.	do.	do.	0 1 17

PART III.—Page 1247

C 1

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,403.—Wellaboda pattu.					
11642	Godellahena or Kahagalahena	Uda Aperekka	Chena	6	3 35
11643	Do.	do.	Garden	0	0 27
11644	Tumpelahena	do.	do.	0	2 19
11645	Do.	do.	Chena	1	0 18
11646	Do.	do.	Garden	0	1 8
11647	Galhena	do.	Partly cleared land	3	2 13
11648	Beligaha	do.	Cleared land	0	3 26
11649	Gurukandahena	Palle Aperekka	Garden	1	1 9
Preliminary plan 4,412.					
11703	Godellahena	Uda Aperekka	Forest	3	1 3
Preliminary plan 2,083.—Morawak korale.					
2577	Mapanapedeniyakumbura	Idanduketa	Paddy	3	1 32
2578	Do.	do.	do.	1	1 9
2580	Do.	do.	do.	1	1 13
2581	Munmullehena	do.	do.	0	2 14
2582	Do.	do.	do.	0	1 39
M 212	Indigaswatta	do.	Garden	1	1 28
P 212	Radakumbura	do.	Paddy	1	1 2
Preliminary plan 2,029.					
2289	Beddewelkumbura	Kotapola	Paddy	0	3 31
2290	Hatlahakumbura	do.	do.	1	0 0
2294	Wewelwāladēniya	do.	Deniya and chena	16	3 4
Preliminary plan 732.					
6286	Mahakumburakebella	Morawaka	Okanda	0	0 24
6287	Kadethuyamulla Ihaladeniya	do.	Deniya	0	2 33
Preliminary plan 2,168.					
2168	Welegewatta	Morawaka	Garden	0	3 39

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 916, S. P.

වර්ෂ 1895 ක්‍රි.වූ නොවැම්බර් මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියාලයේ සේවයේ සහතිකයක් ලෙස.

මානව ජනාධිපති ලප්පිකන්දන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහිතය ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්‍රි.වූ ජෛෂ්ඨවාරි මස 20 වෙනි දින වහස්පතින්ද දඹුල්ල සහ රට පසුව දවස්වලත් මාතර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණුපලාතේ පිහිටාතිබෙන විමකැවෙලි 30ක්ක.

සිතියම 1,593.

නො.	ඉඩමේ නම.	මහ.	අන්දම.	මහත.
				අ. ර. ප.
1209	ඉළුකන්තියේ හේන නොහොත් නැවැල්දෙණිය හේන	සපුහොඩ	මිලිල ආදිය ඇති බැඳු	13 3 25
1210	සකඩගල හේන නොහොත් නුග හේන	ගහාර	එම	5 2 1
1211	එම නොහොත් බෝසත හේන	එම	එම	22 1 13
සිතියම 2,920.				
6060	පුනුකොස්ගහ හේන	කරපුටුගල	කුඹුර	1 1 33
6061	මිලිලගහ දෙණිය	එම	එම	2 0 8
6063	ඇල්හේන	එම	එම බැඳු	32 1 18
6064	එම	එම	එම	2 0 26
6065	එම	එම	එම	0 1 17

සිතියම 4,403. වැල්ලබටත්තුව.

11642	ගොඩැල්ලේ හේන නොහොත් කකගලහේන	ලබ්දපරුක්ක	හේන	6 3 35
11643	එම	එම	වත්ත	0 0 27
11644	තුන්පැලේ හේන	එම	එම	0 2 19
11645	එම	එම	හේන	1 0 18
11646	එම	එම	වත්ත	0 1 8
11647	ගල්හේන	එම	විකක් එලිකරපු ඉඩම	3 2 13
11648	බෙලිගහ	එම	එලිකරපු ඉඩම	0 3 26
11649	ගුරුකන්දේ හේන	පල්ලේපරුක්ක	වත්ත	1 1 9
සිතියම 4,412.				
11703	ගොඩැල්ලේ හේන	ලබ්දපරුක්ක	බැඳු	3 1 3
සිතියම 2,083. මොරවක්කෝරලේ.				
2577	මාපනාපෙදෙණිය කුඹුර	එදුඹුක්ක	භි	3 1 32
2578	එම	එම	භි	1 1 9
2580	එම	එම	භි	1 1 13

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත.
				අ. රු. ප.
2581	මුත්මුල්ලේ හේන	එදමුකික	ඊ	0 2 14
2582	එම	එම	ඊ	0 1 39
M 212	ඉදිගස් වත්ත.	එම	වත්ත	1 1 28
P 212	රදකුඹුර	එම	ඊ	1 1 2
		සිතියම 2,029.		
2289	බැද්දෙවැල්ලකුඹුර	කොට්ටල	ඊ	0 3 31
2290	ගත්ලාහකුඹුර	එම	ඊ	1 0 0
2294.	වේවැල්ලකුඹුර	එම	දෙකිය සහ හේන	16 3 4
		සිතියම 732.		
6286	මහකුඹුරේ කැබේල්ල	මොරවක	ඕකන්ද	0 0 24
6287	කඩකුසාමුල්ලේ ඉහල දෙකිය	එම	දෙකිය	0 2 33
		සිතියම 2,168.		
2168	වෙලේගේ වත්ත	මොරවක	වත්ත	0 3 39

අක්කරයක මිල රුපියල් 10යි.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේසර්ජන්වරුන්ගේ නායකත්වයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණා මාතර ආණ්ඩුවේ උපදේශකවරුන්ගේ නායකත්වයෙන්ද දැනගත්ව පුළුවන.

උපදේශකවරු උතුරු මහත්මයාණන්ගේ ආඥාවලට,  
 ඩබ්ලිව්. ඩී. වෙලර්,  
 වැඩබලන මහසේනාධිපති වශයෙන්.

No. 917, s. p.

Colonial Secretary's Office,  
 Colombo, November 19, 1895.

ON Thursday, January 9, 1896, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and eleven allotments of land situated in the Four Gravets of the Galle District of the Southern Province.

Preliminary plan 794.—Poddala.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.
6842	Pannamagawatta-addara kumbura	Ropege Philippu Mipawala..	Crown	Paddy land	0 1 30
6873	Kappumilla	K. Adirian	do.	do.	3 1 7
6879	Do.	—	do.	do.	2 3 0
6882	Hinela-addara	—	do.	do.	0 2 35
6883	Atakoladeniyapitaira	—	do.	do.	0 3 12
6885	Hinela-addara	K. D. M. de Silva	do.	do.	0 1 24
N 327	Gorakagahawatta	—	P. Juwan	Garden	2 1 14
O 327	Amangewatta	—	K. Madduhamy	do.	0 2 38
S 327	Ketakelagahawatta	—	K. Odiris	do.	0 1 21
T 327	Nugagahawatta	—	K. Welon	do.	0 3 0
U 327	Panwiladeniya	—	K. Setu and others	Paddy	6 3 8
B 328	Kuda-alakoladeniya	—	K. Aberan	do.	1 2 25
F 328	Attikkagaha-addarakum burā	—	K. Bastian, &c.	do.	0 2 36
I 328	Do.	—	Crown	do.	0 0 16
J 328	Do.	—	K. Juwan	do.	0 1 28
		Preliminary plan 3,073.—Mipawala.			
6817	Godellawatta	D. D. de Silva Jayasundara	Crown	Cocoanut	0 1 21
		Preliminary plan 2,129.—Poddala.			
2815	Galtuduwa	D. A. de Silva, Vidane-arachchi	Crown	Jungle	2 3 39
		Mipawala.			
2817	Amangewattegoda	D. A. de Silva Vidane-arachchi	Crown	do.	0 1 11
2818	Induwegewatta	do.	do.	do.	8 1 0
		Preliminary plan 283.—Poddala.			
2196	Pannamagebedda	K. David	Crown	Jungle	2 1 24
		Preliminary plan 2,173.—Narawala.			
2967	Usgodakanda	D. H. Domingo	Crown	Jungle	14 1 8
2968	Do.	do.	do.	do.	3 1 20
2972	Usgodakanda-addara	D. Allis de Silva, Vidane-arachchi	do.	Young cocoanut	0 3 3
		Preliminary plan 2,194.—Akmimana.			
3065.	Kirimetiwalagawabedda	W. P. Harmanis	Crown	Jungle	7 0 17
		Preliminary plan 2,197.—Akmimana.			
3068	Kowlagodahenaowita	D. M. de Silva	Crown	Jungle	28 1 25
		Preliminary plan 3,701.—Akmimana.			
8950	Hinviladeni	W. H. A. Gomis	Crown	Low open land	0 2 6

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.	
					A.	R. P.
6828	Heenweligoda	Preliminary plan 3,078.—Talgasyaya. Don Nikulas de Silva	Crown	Jungle	0	1 36
7187	Henawandeniya	Preliminary plan 3,165.—Hiyare. D. de Alwis Samarasinha	Crown	Jungle	1	0 26
7188	Do.	Akmimana. D. de Alwis Samarasiha	Crown	Jungle	1	1 28
7772	Egoda-addarawatta	Preliminary plan 3,344.—Ganegoda. D. N. de Silva	Crown	Cocoanut	1.	0 11
7773	Hakumadamullegoda-bedda	Niyagama. Runage Babun	—	Jungle and scrub	1	1 30
R 240	Ketigalagawakumbura	Preliminary plan 2,202.—Niyagama.	W. Babanis and Elias	Paddy	1	0 13
10788	Ihalagewattegodella	Preliminary plan 4,166.—Niyagama. S. K. Bastian	Crown	Chena	1	2 17
W 243	Inderamullakanatta	Preliminary plan 2,259.—Ankokawala. Police Officer of Ankokawala	Pahalage Migel	Don Chena and owita Chena	2 0	0 13 0 37
3284	Etambagahamulle	—	Crown	Chena	0	0 37
3285	Puhulhenakumburalangagoda	Preliminary plan 2,260.—Pinnaduwa. Police Officer of Ankokawala	Crown	Jungle	2	0 25
3307	Muhandiramage Wewagodakanatta	Preliminary plan 2,267.—Pimaduwa. Police Officer of Ankokawala	Crown	Jungle and old chena	5	3 26
3308	Do.	do.	do.	do.	1	1 34
E 244	Muhandiramage Wewagodawatta	do.	D. C. S. Wanigaratna	Chena and garden	1	1 14
3309	Do.	—	Crown	Jungle	1	2 32
3622	Delgahawattegodabedda	Preliminary plan 2,353.—Pinnaduwa. M. Siman	Crown	Chena	1	2 3
3290	Ginigalodellakanda	Preliminary plan 2,263.—Ihalagoda. P. H. Watta	Crown	Chena	1	2 25
3291	Gonamullakanda	H. S. Disanayaka	do.	do.	4	1 30
3646	Malinledeniya	Preliminary plan 2,367.—Ihalagoda. Don James Dias	Crown	Paddy field	0	3 0
1851	Gonamullakanda	Preliminary plan 3,377.—Ihalagoda. S. M. N. L. Marikar	Crown	Jungle	1	2 31
7764	Gojanaikegodakanda	Preliminary plan 3,340.—Ihalagoda. N. Simanhamirala	Crown	Jungle and scrub	1	1 19
4088	Kotagodaduwa	Preliminary plan 511.—Opata. Kalansurige Puchiappu	Crown	Jungle	1	0 34
4089	Battalawattawillakumbura	—	do.	Paddy land	16	1 25
4091	Punchimerihieduwa	—	do.	Jungle	1	0 30
4092	Mahamerihieduwa	—	do.	do.	0	3 5
4093	Kakunagahaduwa	O. K. Adirian de Silva	do.	do.	1	0 16
4094	Kosduwa	do.	do.	do.	2	0 27
4095	Do.	do.	do.	do.	2	2 20
4096	Hakgodaduwa	do.	do.	do.	3	0 35
4097	Do.	do.	do.	do.	5	1 16
4098	Opatagodaduwa	do.	do.	do.	10	2 19
4099	Do.	do.	do.	do.	11	3 0
T 144	Kotagodaduwwatta	Kalansurige Puchiappu	Kalansurige Puchiappu	Jak, &c.	1	1 2
V 144	Radawigeduwa	—	D. J. de Silva Kankanange	Vegetable garden	0	2 12
X 144	Katriepahaladuwa	—	B. D. Carolis de Silva	Planted	0	3 15
B 145	Delgahaduwa	Matheshami and another	Matheshami and another	Vegetable garden	0	1 24
D 145	Weligama Tumbiduwa	do.	—	Young cocoanut	0	1 38
E 145	Hakgoda Pilagodawatta	Opata Juliange Dines de Silva	—	Cocoanut	1	0 27
G 145	Do.	—	Crown	Garden	0	0 27
I 145	Punchiniduwa	do.	do.	Vegetable garden	1	0 24
K 145	Opatagodaduwa	Egodage Arachchiappu	—	do.	0	0 34
L 145	Do.	Welhagoda Arachchige Luwis	Don —	Cocoanut, &c.	1	1 16

Lot.	Name of Land	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
M 145	Opatagodaduwa	Welhagoda Luwis	Arachehige Don Crown	Owita	0	0	29
N 145	Do.	Godakande de Silva	Arachehige Aberan	Cocoanut, & Paddy	2	1	8
P 145	Potuwilakumbura	Pakir Coongi Lebbe	—	—	8	2	6 <sup>15</sup> / <sub>16</sub>
P 399	Kalugalakumbura	—	—	do.	5	0	34
R 399	Lawtlugaha-addaradeniya	Mr. Van Rooyan	Mr. Van Rooyan	do.	1	0	0
S 399	Rosewood estate	do.	do.	Citronella	0	1	29
T 399	Do.	do.	do.	do.	0	0	37
D 552	Kodituwakku Udumulla	—	—	—	—	—	—
E 552	Kohomānwatta	—	—	—	—	—	—
9759	Hiyaralage Mulanekumbura	—	—	—	—	—	—
F 552	Alutgoipolakumbura	A. K. Nicholas and others	Crown	Paddy	0	3	6
G 552	Do.	do.	do.	do.	0	3	22
H 552	Kahatāgahaowita	—	—	—	—	—	—
I 552	Kahatagahadeniya	—	—	—	—	—	—
J 552	Kahatagahaowita	—	—	—	—	—	—
K 552	Kahatagahakumbura	—	—	—	—	—	—
L 552	Tunhiripanakumbura	—	—	—	—	—	—
9763	Godalindawattakele	—	—	—	—	—	—
M 552	Beraliyadolakanattawatta	—	—	—	—	—	—
9765	Beraliyadoladeniya	Don Hendrick de Silva	Crown	Cocoanut	0	2	38
9766	Kahatagahadeniya	do.	do.	Paddy	0	1	17
N 552	Do.	—	—	—	—	—	—
9768	—	—	—	—	—	—	—
O 552	Kajugaskanatta	Sirimutugodage Hendrick	Crown	do.	1	2	24
11006	Kadūralage Udumulla	—	—	—	—	—	—
2984	Mullewattegoda	—	—	—	—	—	—
2996	Bocalamullegoda	—	—	—	—	—	—
2997	Do.	—	—	—	—	—	—
2999	Adapodowa	—	—	—	—	—	—
3000	Medirindawabedda	—	—	—	—	—	—
A 66	—	—	—	—	—	—	—
N 389	Ehellowatta	—	—	—	—	—	—
O 389	Pellewatta	—	—	—	—	—	—
P 389	Madugewatta	—	—	—	—	—	—
Q 389	Pussegahaowita	—	—	—	—	—	—
R 389	Ampitiyaowita	—	—	—	—	—	—
S 389	Iriwallaliyadda	—	—	—	—	—	—
T 389	Godagewala	—	—	—	—	—	—
U 389	Ambagahaowitawila	—	—	—	—	—	—
7614 <sup>1</sup> / <sub>2</sub>	Paranaela	—	—	—	—	—	—
7615 <sup>1</sup> / <sub>2</sub>	Do.	—	—	—	—	—	—
7616 <sup>1</sup> / <sub>2</sub>	Do.	—	—	—	—	—	—
2964	Rilamullawatta	—	—	—	—	—	—
P 102	Weligoda	—	—	—	—	—	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Southern Province.

By His Excellency the Lieutenant-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 917, S. P.

වර්ෂ 1895 ක්වු නොවැම්බර් මස 19 වෙනි දින කොළඹ මහසෙනුකාරීස්ථානයන්ගේ කන්තෝරුවේදීය.

දකුණු දිසාවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වු ජනවාරි මස 9 වෙනි දිනවු මුහස්සන්ද්‍ර දවල් 12ට ගාල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුනන්ට යෙදෙනවා ඇත.

ගාළු දිසාවේ කවිචන්සතරේ පලාතේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 111.

සිතියම 794. පෝද්දල. අයිතිකම කියන්නා—රජසන්තක.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක.
				අ. රු. ප.
6842	පන්නමගවත්ත අද්දර කුඹුර	බෝගේගෙයි පිලිප්පු	කුඹුර	0 1 30
6873	කපුචුල්ල	කේ. අදියන්	එම	3 1 7
6879	එම	—	එම	2 3 0
6882	සීන්ඇලඅද්දර	—	එම	0 2 35
6883	අලකොලදෙනියේපිටඉර	—	එම	0 3 12
6885	සීන්ඇලඅද්දර	කේ. ඩී. ඇම්. ද සිල්වා	එම	0 1 24
N 327	ගොරකගහවත්ත	අයිතිකම කියන්නා—පී. ජුවන්.	වත්ත	2 1 14
O 327	අමාරුවත්ත	අයිතිකම කියන්නා—කේ. මද්දමහාමි.	එම	0 2 38
S 327	කැටකාලගහවත්ත	අයිතිකම කියන්නා—ක. ඕද්දිස්.	එම	0 1 21
T 327	නුගගහවත්ත	අයිතිකම කියන්නා—කේ. වෙළුන්.	එම	0 3 0
U 327	පත්වලදෙනිය	අයිතිකම කියන්නා—කේ. සිල්වා සහ තවත්.	කුඹුර	6 3 8
B 328	කුඩාඇලකොලදෙනිය	අයිතිකම කියන්නා—කේ. අබරන්.	එම	1 2 25
E 328	අච්චික්කාගහඅද්දරකුඹුර	අයිතිකම කියන්නා—කේ. බස්නියාන්සා.	එම	0 2 36
I 328	එම	අයිතිකම කියන්නා—රජසන්තක.	එම	0 0 16
J 328	එම	අයිතිකම කියන්නා—කේ. ජුවන්.	එම	0 1 28
6817	ගොඩැල්ලේවත්ත	සිතියම 3,073. මොවල. අයිතිකම කියන්නා—රජසන්තක. ඩී. ඩී. ඩී. සිල්වා ජයවර්ධන පොල්	පොල්	0 1 21
2815	ගල්කුඹුව	සිතියම 2,129. පෝද්දල.	බැද්ද	2 3 39
2817	අමාරුවත්තේගොඩ	ඩී. ඒ. ද සිල්වා විදානේ	එම	0 1 11
2818	කුඹුවේගෙයිවත්ත	එම	එම	8 1 0
2196	පන්නමගබැද්ද	සිතියම 283. කේ. දවින්	එම	2 1 24
2967	උස්ගොඩකන්ද	සිතියම 2,170. නාරාවල.	එම	14 1 8
2968	එම	ඩී. එච්. දෙමිනගු	එම	3 1 20
2972	එම අද්දර	ඩී. අල්ලිස් ද සිල්වා ආරච්චි	පැලපොල්	0 3 3
3065	කිරිමැව්වලගොඩබැද්ද	සිතියම 2,194. අක්මමන. ඩබ්ලිව්. පී. හරුමානිස්	බැද්ද	7 0 17
3068	කොටුලාගොඩපේනේ ඔව්ට	සිතියම 2,197. ඩී. ඇම්. ද සිල්වා	එම	28 1 25
8950	සීන්වලදෙනිය	සිතියම 3,701. ඩබ්ලිව්. එච්. ඒ. එච්ස්	පහන්මුඛිම	0 2 6
6828	සීන්වැලිගල	සිතියම 3,078. නල්ලස්සාය. දෙත් නිකුලස් ද සිල්වා	බැද්ද	0 1 36
7187	සීන්වික්කේදෙනිය	සිතියම 3,165. සී. ඩී. ඩී. ද අල්ලිස් සමරසිංහ	එම	1 0 26
7188	එම	අක්මමන. පී. ද අල්ලිස් සමරසිංහ	එම	1 1 28
7772	එගොඩඅද්දර වත්ත	සිතියම 3,344. ගනේගොඩ. ඩී. ඇන්. ද සිල්වා	පොල්	1 0 11
7773	ගකුරැටුචුල්ලේගොඩ බැද්ද	නියාගම. රු. නගෙයි බවුන්	බැද්ද සහ බිම	1 1 30
K 240	සිතියම 2,202. කැටිනලාගොඩ කුඹුර	නියාගම. අයිතිකම කියන්නා—ඩබ්ලිව්. බබානිස් සහ එලියස්.	කුඹුර	1 0 13

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. ආ. රු. ප.
10788	ඉහලලෙවන්තේගොඩ	සිතියම 4,166. ඇස්. කෙ. බස්තියන්	සේන	1 2 17
W243	ඉන්ද්‍රාවන්තේ කහන්ත	සිතියම 2,259. අත්කොක්කාවල. අයිතිකම කියන්නා—පහලගෙයි දෙත් මිගෙල්. අත්කොක්කාවල පොලිස්මුලා	සේන සහ මිහිට	2 0 13
3284	ඇවබ්ගහමුල්ල	—	සේන	0 0 37
3285	පුත්තනකකුඹුරලගොඩ	සිතියම 2,260. පින්නදුට. අත්කොක්කාවල පොලිස් මුලාදුතියා	බැඳ්ද	2 0 25
3307	මුහන්දිරමගෙ වැවේගොඩ කහන්ත	සිතියම 2,267. අත්කොක්කාවල පොලිස් මුලාදුතියා	බැඳ්ද සහ සේන	5 3 26
3308	එම	එම	එම	1 1 34
E 244	එම වත්ත	අයිතිකම කියන්නා—ඩී. ඩී. ඇස්. වත්තරත්න.	සේන සහ වත්ත	1 1 14
3309	එම	අයිතිකම කියන්නා—උපසන්නක.	බැඳ්ද	1 2 32
3622	දෙල්ගහවත්තේ ගොඩබැඳ්ද	සිතියම 2,353. ඇම්. සිමන්	සේන	1 2 3
3290	සීතියල්ගොඩැල්ලේ කන්ද	සිතියම 2,263. ඉහලගොඩ. පී. එච්. වත්තු	එම	1 2 25
3291	ගෝනමුල්ලේකන්ද	එම්. ඇස්. දිසානායක	එම	4 1 30
3646	මාවෙන්ඇලදෙනිය	සිතියම 2,367. දෙත් තේගානිස් දිස්ස	කුඹුර	0 3 0
1851	ගෝනමුල්ලේකන්ද	සිතියම 3,377. ඇස්. ඇම්. ඇන්. මාරකාර්	බැඳ්ද	1 2 31
7764	ගජනායකගොඩකන්ද	සිතියම 3,340. ඇන්. සිමන්තමිරල	බැඳ්ද සහ පිට්ටනිය	1 1 19.
4088	කොටගොඩදුට	සිතියම 511. මිසාත. කලන්සුරිගෙයි පුත්ච්ඡප්ප	බැඳ්ද	1 0 34
4089	බන්දාවත්තේවෙල	—	කුඹුර	16 1 25
4091	පුත්ච්ඡරිභිච්චුට	—	බැඳ්ද	1 0 30
4092	මහමිරිභිච්චුට	—	එම	0 3 5
4093	කැතුගහගදුට	මී. කේ. අදිරියන්ද සිල්වා	එම	1 0 16
4094	කොස්දුට	එම	එම	2 0 27
4095	එම	එම	එම	2 2 20
4096	සික්ගහදුට	එම	එම	3 0 35
4097	එම	එම	එම	5 1 16
4098	මිසාතගොඩදුට	එම	එම	10 2 19
4099	එම	එම	එම	11 3 0
T 144	කොටගොඩදුටේ වත්ත	අයිතිකම කියන්නා—කලන්සුරිගෙයි පුත්ච්ඡප්ප. කලන්සුරිගෙයි පුත්ච්ඡප්ප	කොස් සහ එලවඑ වත්ත	1 1 2.
V 144	රදව්ගෙදුට	අයිතිකම කියන්නා—ඩී. ජේ. ද සිල්වා කන්කානම.	එම	0 1 12
X 144	කම්බියදුහලදුට	අයිතිකම කියන්නා—ඩී. ඩී. කරෝලිස්ද සිල්වා.	වවාපු	0 3 15
B 145	දෙල්ගහදුට	අයිතිකම කියන්නා—මනෙස්ගාමි සහ නවත්. මනෙස්ගාමි සහ නවත්	එලවඑවත්ත	0 1 24
D 145	වැලිගම නම්දුට	අයිතිකම කියන්නා—නැ. මනෙස්ගාමි සහ නවත්	පැලපොල්	0 1 38
E 145	ගන්ගොඩපිලගොඩවත්ත	අයිතිකම කියන්නා—මිසාතපුලියන්ගෙයි දිනෙස්.	පොල්	1 0 27
G 145	එම	අයිතිකම කියන්නා—රජසන්නක.	වත්ත	0 0 27
I 145	පුත්ච්ඡයිදුට	එම	එලවඑවත්ත	1 0 24
K 145	මිසාතගොඩදුට	අයිතිකම කියන්නා—නැ. එගොඩගෙයි ආරච්චිප්ප	එම	0 0 34
L 145	එම	විලේගොඩආරච්චිගෙයි දෙත් එච්ස්	පොල් සහ මිහිට	1 1 16
M 145	එම	එම	මිහිට	0 0 29
N 145	එම	ගොඩකන්දෙආරච්චිගෙයි අබිරන්ද සිල්වා	පොල් සහ කුඹුර	2 1 8

නො.	ගම.	ලේඛනකාරයා.	අන්දම.	මහක. අ. රු. ප.
P 145	පොතු විලේ කුඹුර	පත්තිරි කුන්දේලියා මි සිතියම 962. උඵඵවිකෙ.	කුඹුර	8 2 6 <sup>5</sup> / <sub>100</sub>
P 399	කඵගල කුඹුර	—	එම	5 0 34
R 399	ලාමඵගහ අද්දර දෙකිය	අයිතිකම කියත්තා—වැන්රෙයිත් මහත්මයා. වැන්රෙයිත් මහත්මයා.	කුඹුර	1 0 0
S 399	රෝසු බුඩුවත්ත	එම	පැහිරි	0 1 29
T 399	එම	එම	එම	0 0 37
D 552	සිතියම 1,232. වටරක. කොඩි කුඵක්කු උඩුමුල්ල	අයිතිකම කියත්තා—දෙත් දෙහානිස් ආනවර්දන අප්පුහාමි. —	කුඹුර	3 1 36
E 552	කොහොවත් වත්ත	අයිතිකම කියත්තා—කිතුලන්පිටිය එම.	බැද්ද සහ පැල පොල්	11 2 20
9759	හිසාරේ රුලුණ මුලනේ කුඹුර	අයිතිකම කියත්තා—රජසත්තක. එ. කේ. නිකුලස් සහ තවත්	කුඹුර	0 3 6
F 552	අඵත් ගොසිපලේ කුඹුර	අයිතිකම කියත්තා—එ. කේ. නිකුලස් සහ තවත්. එ. කේ. නිකුලස් සහ තවත්	එම	0 3 22
G 552	එම	මෙම ඉඩමට අයිතිකම කියත්තෙක් නැහැ. එ. කේ. නිකුලස් සහ තවත්	එම	0 3 20
H 552	කහවගත් ඕවට	අයිතිකම කියත්තා—එ. කේ. නිකුලස් සහ තවත්. —	පැලපොල් සමග ඕවට	1 3 20
I 552	කහවගහ දෙකිය	අයිතිකම කියත්තා—හුරු මහමිමදු පුල්ලත්තවාවා.	කුඹුර	1 2 0
J 552	එම ඕවට	—	ඕවට	0 0 10
K 552	එම කුඹුර	අයිතිකම කියත්තා—එ. නිකුලස් සහ තවත්.	එම	0 3 10
L 552	කුන්තැරිපතේ කුඹුර	අයිතිකම කියත්තා—එච්. දිනෙස්ද සිල්වා.	එම	8 3 0
9763	ගොඩලිද වත්ත කැලේ	අයිතිකම කියත්තා—රජසත්තක. —	සරණපොල්	0 1 18
M 552	බෙරලියදෙල කනත්තෙ වත්ත	අයිතිකම කියත්තා—හල්ලඵවෙගෙසි පුත්සිනාහාමිවේ. —	පොල්	0 2 38
0765	බෙරලියදෙල දෙකිය	අයිතිකම කියත්තා—රජසත්තක. දෙත් ගෙන්දික්ද සිල්වා	කුඹුර	0 1 17
9766	කහවගහදෙකිය	එම	දෙකිය සහ උස්බිම	0 0 36
N 552	කහවගහදෙකිය	අයිතිකම කියත්තා—සෙසියත්පුල්ලේ තඹසයිබු. —	එම	1 2 24
9768	කහවගහදෙකිය	අයිතිකම කියත්තා—හිරිමුතුගොඩගෙසි හෙන්දෙරෙත්. රජසත්තක. —	පොල් සහ කොස්	0 2 7
O 552	කප්පුකස් කනත්ත	අයිතිකම කියත්තා—හි. සිල්වා මහත්මයා. —	පැලපොල්	0 1 38
11006	කඵරලගෙ උඩුමුල්ල	සිතියම 1,382. වටරක. අයිතිකම කියත්තා—රජසත්තක. හි. සිමන්ද සිල්වා	හේන	0 2 22
2984	මුල්ලේවත්තේගොඩ	—	හේන	1 0 26
2996	බොරඵමුල්ලේ ගොඩ	උඵඵවිකෙ	බැද්ද	1 3 9
2997	එම	ගොඩකන්ද	ඕවට	0 0 37
2999	අඩපාදුව	—	—	3 2 5
3000	මෙදේරියන්දුවේ බැද්ද	උඵඵවිකේ	—	1 3 6
A 66	—	අයිතිකම කියත්තා—හුරු මහමිමදු.	—	—
N 389	සිතියම 953. කලේගාන. ඉහල වත්ත	අයිතිකම කියත්තා—වී. පී. දැනියෙල් සහ තවත්. —	හේන වත්ත	0 0 2 0 3 4
O 389	පැලවත්ත	අයිතිකම කියත්තා—ජගොඩගෙසි උදෙහිස් සහ තවත්.	එම	0 3 28
P 389	මිදුරුගෙ වත්ත	අයිතිකම කියත්තා—ඩබ්ලිවු. පී. හී. ගෙන්දික්.	එම	1 2 20
Q 389	පුස්සේගහ ඕවට	අයිතිකම කියත්තා—කෙ. බස්නියන් සහ තවත්.	කුඹුර	1 0 15
R 389	අත්මිසේ ඕවට	අයිතිකම කියත්තා—කෙ. සීමන් සහ තවත්.	එම	1 0 15
S 389	ඉරියවලලියද්ද	අයිතිකම කියත්තා—හී. ජේ. ද සිල්වා.	එම	0 1 10 50
T 389	ගොඩගෙවල	අයිතිකම කියත්තා—කෙ. හී. නිකුලස් දියස්.	එම	1 0 6
U 389	අඹගහඕවටේ වෙල	අයිතිකම කියත්තා—හී. ඇමි. අඹගහඕවභීන.	එම	0 1 27
7614	සරන ඇල	අයිතිකම කියත්තා—රජසත්තක.	වතුරපාර	0 0 16
7615	එම	—	එම	0 0 38
7616	එම	—	එම	0 0 17



නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මගන.
		සිතියම 1,720. කහඳ.	වන්ත	අ. රු. ට.
2964	රිලවුල්ලේ වන්ත		වන්ත	0 1 38
P 102	වැලියොඩ		එම	1 0 19

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුල් උත්තාන්සේනෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ එජන්තර්තාන්සේනෙන්ද දැනගත්ව පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වකන්සේනේ ආඥාවලෙස,  
විලියම්. ටී. චේලර්,  
වැඩබලන මහසේනාධිපති වරයා.

**LAND SALES IN THE EASTERN PROVINCE.**

No. 528, E. P.

Colonial Secretary's Office,  
Colombo, November 14, 1895.

ON Thursday, December 19, 1895, and the following days the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

No.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 2,029.—Akkaraipattu.						
6668	Tirukkovil	Jacob Vaikkundapillai	Fit for cocoanut plantation	144	0 30	Rs. c. 15 0
6670	Do.	V. Vinachittampi Udiayar	do.	223	0 0	20 0
6671	Do.	K. Chinnapillai	do.	184	0 0	25 0
Preliminary plan 1,344.						
3179	Tirukkovil	B. Ffanshawe, &c.	Fit for cocoanut plantation	69	0 0	10 50
3181	Koraikkalappu	do.	do.	312	2 10	12 50
Preliminary plan 1,063.—Eravur.						
1045	Pankudaveli	N. Tampimuttu	Fit for paddy cultivation	51	3 4	12 50
Preliminary plan 1,349.—Nadukadu.						
3226	Mallikaittivu	General sale	Fit for paddy cultivation	51	2 7	12 0
3236	Do.	do.	do.	54	1 35	12 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Lieut.-Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 528, E. P.

කොලොනියල් සෙක්රිටරි ඇපිල,  
කොලොම්බෝ, 1895 ම ආදි කාන්තිකයා 14 න් ද.

1895 ම ආදි කාන්තිකයා 19 න් තේසියාසිය විශාලස්කිලාමයවු මසනෙයින්ද තාදකලිලුම සිමුක්ර මාකාණතනු කවර්ණමේන්තු ඉසනෙරාකලාල තනතු ඉපිසිල් මතනදියර සොලව්වපද්මරුසිමු මුද්.ක්රියා කාණිතනුකේ, අරසාදසියාරාල නතරවුප්පද්මරුසිමු පොරුතනප්පියරාම ඉස තනිකුම්බි වර්කප්පද්ම.

කාණිතනුකේ, සිමුක්ර මාකාණතනු මද්.ක්රියාසිමු විරුක්කිනෙතනු.

මග.	මුද්.	කේව්.කාරානින පෙයර්.	විවාර්.	වි.සා.ම.	ම.පි.ප.
		ප. වෙ.කේ.න.ද.පි.නේ	තේ.න.ම.පි.නේ	අ. රු. ට.	රු. ට.
6668	තිරුකකොව්ල	යා. වෙ.කේ.න.ද.පි.නේ	තේ.න.ම.පි.නේ	144 0 30	15 0
6670	චේ	ච්. වි.නු.සි.ත.ම.පි. න.ද.ය.රා	කේ.ත.ප්.පි.නේ	223 0 0	20 0
6671	චේ	ක. සි.න.පි.පි.නේ	චේ	184 0 0	25 0
ප.ද.ම. 1,344.					
3179	තිරුකකොව්ල	පෙ.න්.සා.ත.නු.රා.යු.ම. ම.මු. පේ.රු.ම.	තේ.න.ම.පි.නේ	69 0 0	10 50
3181	කොරාකලප්පු	ද.ම.	කේ.ත.ප්.පි.නේ	312 2 10	12 50
ප.ද.ම. 1,063, ඉ.ර.ඉ.රා.					
1045	ප.කු.ද.වෙ.ලි	න. ත.ම.පි.මු.ත.නු	වෙ.න.ම.පි.නේ	51 3 4	12 50
ප.ද.ම. 1,349, න.ද.ක.ද.					
3226	ම.ල.වි.ක.ක.ත.නු	පො.නු.වි.ත.න.වු	වෙ.න.ම.පි.නේ	51 2 7	12 0
3236	චේ	චේ	කේ.ත.ප්.පි.නේ	54 1 35	12 0

මු.ක.ක.නි.නේ.ප.ප්.හ.ර්.න.ය. මේ.ල.නි.ක.ම.න. ව්.න.ම.ප.ර.ක.නේ.යු.ම. ව්.හ.ප.න.වි.න. ද.ව.ර්.නි.ක.නේ.යු.ම.ප.හ.ර්.නි. ම.ද.ක. ක.ප්.පු. අ.ර.සා.ද.සි. ඉ.ස.න.නු.ත.නු.රා. ය.ව.ක.නි.ද.ම. ව්.න.වි. අ.නි.ර්.නු.ක.ක.නේ.ල.ම.

අ.නි.යු.ත.න. ම.කේ.ත.ම.ර්. අ.ව.ක.නි.න.නු. ක.ද.ද.නේ.යි.න.ප.ද. ට.පි.ප්.යු. ටී. චේ.ලර්, ඉ.ර.ා.සා.න.ක. ව්.නි.ත.නි.නේ. වෙ.වෙ.ප.ර්.ප.ව.ක.ර්.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 219, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, November 8, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Meda pattuwa of the Atakalan korale of the Province of Sabaragamuwa  
Preliminary plan 5,695 of lot Q 327 only.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Q 327	Adjacent to Bara estate	Rakwana	Site of old hospital buildings	0 3 24
—	Adjacent to Stubton estate	do.	Site of former medical officer's quarters	1 2 31

Upset price,—Rs. 300 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 219, P. OF S.

වමී 1895 ක්වූ නොවැම්බර් මස 8 වෙනි දින කොළඹ  
මහසෙනෙවුකාරිස්උන්දාන්සේනේ කන්කෝරුවේදීය.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋන්දාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1896 ක්වූ ජනවාරි මස 7 වෙනි දිනවූ අඟහරුවාද 12ට රත්නපුරේ කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ අධිකරණකෝරලේ මැදපත්තුවේ රත්වාවේ පිහිටාතිබෙන බිම්කැබලි 2ක්.

Q 327 බිම්කැලේලේ සිතියම 5,695.

නො.	නිබෙන ස්ථානය.	ගම.	අයිතියකම් කියන්නා.	අන්දම.	මහත. අ. ර. ප.
Q 327	බාරවත්තට යාව	රත්වාව	ආණ්ඩුව	පරන ආරෝග්‍යාසාලාව නිබෙන බිම	0 3 24
—	ස්වබ්වත්තට යාව	එම	එම	එවකට සිටි ආණ්ඩුවේ දෙස්තර පදින්නිවසිටි ගේ පිහිටාතිබෙනබිම	1 2 31

අක්කරයක් රූපිලේ 300ප බැගින්.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේශ්ඨ්ජනරාල්උන්දාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තඋන්දාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්දකන්සේගේ ආඥාවලෙස,  
විකිල්ලු. පී. වේලර්,  
වැඩබලන මහසෙනෙවුකාරිස් වමීග.

No. 220, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, November 8, 1895.

ON Tuesday, January 7, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Uda pattuwa of the Kuruwiti korale of the Province of Sabaragamuwa.  
Preliminary plan 569.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1525	Bambarabotuwagedeniya	Mudunkotuwa	Y. Naidehami of Mudunkotuwa	Deniya	3 1 36
1526	Kakkutulindagawadeniya	Do.	do.	do.	2 1 19

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 220, P. OF S.

වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ජනවාරි මස 7 වෙනි දින වූ අගනරුවාද 12ට රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුමිටිකෝරලේ උඩසන්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

සිතියම 569. ගම—මුදුන්කොටුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
1525	බම්බරකොටුවගේ දෙනිය	යාපිටිගේ නයිදෙනාමි	දෙනිය	3 1 36
1526	කක්කුටුලියොවා දෙනිය	එම	එම	2 1 19

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ විකිනීමේ කොන්දේසිය ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගත් පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වතන්ගේ ආඥාවලෙස.

ඩබ්ල්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ විමස.

No. 221, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, November 19, 1895.

On Tuesday, January 21, 1896, at noon, the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Meda pattuwa of the Kukulu korale of the Province of Sabaragamuwa.

Preliminary plan 67.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent.
					A. R. P.
125	Yahalaokanda	Kalawana	Siriwardanahamy, of Kalawana	Jungle	2 1 7

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Ratnapura.

By His Excellency the Lieut.-Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 221, P. OF S.

වර්ෂ 1895 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

බරගමු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1896 ක්වූ ජනවාරි මස 21 වෙනි දින වූ අගනරුවාද 12ට රත්නපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදෙනවා ඇත.

සබරගමු දිසාවේ කුරුමිටිකෝරලේ මැදපන්තුවේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකක්.

සිතියම 67. අයිතිකම් කියවනවා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
					අ. රු. ප.
125	සහලුම්කන්ද	කලවාන	සිරිවඩිනගාමි	කැලේ	2 1 7

අක්කරයක් රුපියල් 10 බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වරයාගේ විකිනීමේ කොන්දේසිය ගැන කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දැනගත් පුළුවන.

උපආණ්ඩුකාර උතුමානන්වතන්ගේ ආඥාවලෙස.

ඩබ්ල්. ටී. චේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයාගේ විමස.



HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876, section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for improving the channel of the Moragoda-ela, to wit:—

Preliminary plan 4,375.—Village Galupiyadda within the Municipality of Galle.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
H 452	Uswatta	A. Lebbe and others	Waste land	0	0	6
I 482	Kalasingewatta	G. A. Salman and others	Cocconut garden	0	0	34
J 482	Anlasegewatta	C. Ranasinghe	do.	0	0	26
K 482	Mullewatta	S. Punchihami and others	do.	0	0	13
L 482	Yakadesawatta	do.	do.	0	0	35
M 482	Kovilewatta	do.	do.	0	1	6
N 482	Elabadawatta	do.	do.	0	0	18
O 382	Udumullewatta	Sumangala Priest	do.	0	0	17-50
P 482	Pelawatta	A. Marikar	do.	0	0	1-25
Q 482	Mudiyansegewatta	Siman Perera and others	do.	0	0	29
R 482	Mestrigewatta	do.	do.	0	0	8
S 482	Pinwatta	Sumangala Priest	do.	0	0	3-25
T 482	Uswatta Medellagahawatta	K. A. Mathes de Silva	do.	0	0	12

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Galle Kacheheri on January 13, 1896, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Galle Kacheheri,  
November 18, 1895.

E. ELLIOTT,  
Government Agent.

පළමු 1876 ක්වු අවුරුද්දේ හොමර 3 වන අඟුරුවේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—මොරගොඩ ඇල දිවුනුකිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වස 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥාව" හවෙති කාණ්ඩයේ කරතිවන පංගාරුව වල ප්‍රකාරයට කාරකවත්තියාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවත්තියේගෙන් තිසිආකාර මට අණලාභී තිබේ, එ ඉඩමනම්:—

සිතියම 4,375. ගම—ගාඵපිඤ්ඤ. ගාල්ලේ නාගරිකේ ඇතුළේ.

නො.	ඉඩමේ නම:	අන්දම.	අයිතිකම් කියන්නා.	භෙග.
			අ. රු. ප.	
H 482	උස්වත්ත	මුඩුබිම	ඒ. ලෙබ්බේ සහ තවත්	0 0 6
I 482	කලසිගේවත්ත	බොල්	ඒ. ඒ. සල්මන් සහ තවත්	0 0 34
J 482	අන්ලෙසිගේවත්ත	එම	පී. රනසිංහ	0 0 26
K 482	මල්ලේවත්ත	එම	ඇස්. පුත්චිකාම සහ තවත්	0 0 13
L 482	සන්දෙස්සාවත්ත	එම	එම	0 0 35
M 482	කොවිලවත්ත	එම	එම	0 1 6
N 482	ඵලබොඩවත්ත	එම	එම	0 0 18
O 482	උඩුමල්ලේවත්ත	එම	සුමන්ගල තෙරුන්වහන්සේ	0 0 17-50
P 482	පැලවත්ත	එම	එ. මරික්කාර්	0 0 1-25
Q 482	මුදියන්සේගේවත්ත	එම	සිමන් පෙරෙරු සහ තවත්	0 0 29
R 482	මෙස්ත්‍රිගේවත්ත	එම	එම	0 0 8
S 482	පින්වත්ත	එම	සුමන්ගල තෙරුන්වහන්සේ	0 0 3-25
T 482	උස්වත්ත මැඩැල්ලහවත්ත	එම	කේ. ඒ. මානේස් ද සිල්වා	0 0 12

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙනබව පොදුජනයට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකාර තිබෙන හැරියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ ආදේශනම් තවුන්ම නොහොත් තවුන් වෙනවට ක්‍රියාකරණ අග වස 1896 ක්වු ජනවාරි මස 13 වෙනි දින දවල් දෙලග කතිසමට ගාල්ලේ කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

වස 1895 ක්වු නොවැම්බර් මස 18 වෙනි දින ගාල්ලේ කවිවේරියේදී. ඊ. එලියට්, ආණ්ඩුවේ ඒජන්ත වම්හ.

1876 ම ගැබ්-තනු 3 ම ඉලකකඡ්ඡද්දතනිත්තු 7 ම පිරිබින්නප්‍රකාරය මොහොතොදා ඉක්කත අලකමාඡ්ඡුතිරතත්තු ඉනනුම පතිරාඡ්ඡේවකෙඡු වෙණ්දියතන පිනනර්ඡ්ඡොලාඡ්ඡප්ඡම ඡාණිය, අංඡො වෑ:—

ප්‍රඡමපදත්තු ඉලකකම 4,375. ශ්‍රිපිඡි—කාඡුඡ්‍රපියතතේ කාඡ්ඡිඡිඡ.

ශ්‍රාණ්ඡ.	කාණ්ඡ්‍රපින ශ්‍රු ඡෙඡර්.	ඡිඡරය.	ඡරිතතාඡ්ඡ්‍රිඡින ඡෙඡරා.	ඡ්ඡාඡ. ම.
				ඡ. ශ්‍රා. ඡෙ.
H 482	ඡස්ඡතඡ	ඡෙණ්ණිඡම	ඡ. ඡෙඡඡෙඡඡු මඡඡඡා	0 0 6
I 482	කඡ්ඡිඡඡ්ඡඡ	ඡෙනනඡ්ඡොඡ්ඡ	ඡ්‡. ඡ. ඡ්‡ඡඡඡු මඡඡඡා	0 0 34

த.ண்.டு.	காணியினது பெயர்.	விவரம்.	உரித்தாளியின பெயர்.	விசாலம்.
J 482	அவுன்செகய்வதத்	தென்னந்தோட்டம்	சீ. நண சிவநா	0 0 26
K 482	முள்ளவதத்	செடி	எஸ். பஞ்சிகாமியு மறற வாகளும்	0 0 13
L 482	யகடெஸவதத்	செடி	செடி	0 0 35
M 482	கொலிலவதத்	செடி	செடி	0 1 6
N 482	யெலபடவதத்	செடி	செடி	0 0 18
O 482	யுடுமுள்ளவதத்	செடி	சுமனகன பிரிஸ்ட்	0 0 17-50
P 482	பெலவதத்	செடி	எ. மரைக்கார்	0 0 1-25
Q 482	முதியனசெகய்வதத்	செடி	சுமனபெரோராவு மறற வாகளும்	0 0 29
R 482	மெஸறிகெய்வதத்	செடி	செடி	0 0 8
S 482	பினவதத்	செடி	சுமனகன பிரிஸ்ட்	0 0 3-25
T 482	உஸவதத் மெதெளகஹவதத்	செடி	கே. யே. மதெஸ தெ சிலவா	0 0 12

எடுத் தூகொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம வரு-க்குக் காணிஎடுத்துக்கொள்வதைப்பற்றியர் சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன் தே சாதிபதியவாகள் என்கருக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சுஷ்ப்புக்கொள்ள அரசாட்சுடா எண்ணியிருக்கிறா என்பதை 7 ம பிரிவின்படி வேண்டியபிரகாரம் நான இதனைக்கொண்டு பிரகித்தமாய் விளம் பாஞ்செய்கிறேன்.

மேறகுறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாரா மூலமாய் 1896 ம வருஷம் ஜனவரிமாசம் 13 ந் தேதியிலன்று பகல 12 மணிககு காலி கச்சேரியில் என முன்பாக வெளிப்படடுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடற்க்களினது தன்மையையும் அவவுடற்க்களுக்க சாய்த தாம சாதிக்கும் உரித்துகளின தொகையையும் விவரங்களுமும் சொல்லும்படி இதனால் அவர்களிடத் தற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

காலி கச்சேரி,

1895 ம ஆண்டு கார்த்திகைமீ 18 ந் உ.

ஈ. எவியற,

அரசாட்சி ஏசன்று.

WITH reference to the notice appearing in the issue of the *Ceylon Government Gazette* of the 1st instant, fixing the acquisition of certain land for a metal quarry in the village Ragama, in Ragam pattu of Alutkuru korale south, Colombo District, for the 23rd instant at the Colombo Kachcheri, at 12 o'clock noon, notice is hereby given that the acquisition has been postponed for the 28th *idem*, when the inquiry into the claims will be held at the same place and hour as previously notified.

Colombo Kachcheri,  
November 16, 1895.

A. R. DAWSON,  
Government Agent.

## LAND RESUMPTION NOTICES.

WHEREAS by section 1 of Ordinance No. 4 of 1887, entitled "An Ordinance relating to Lands alienated by the Crown which are abandoned by the owners thereof," it was amongst other things enacted that when any land in this Colony which had been or which might hereafter be alienated by or on behalf of the Crown should appear to the Government Agent of the Province in which such lands should be situate to have been abandoned by the owner thereof for eight years or upwards, and that such owner or any person lawfully claiming under him could not be ascertained, notwithstanding all reasonably diligent inquiry made by such Government Agent, it should be lawful for such Government Agent, with the sanction of the Governor, to declare by a notice in the English, Sinhalese, and Tamil languages, to be published six times at least in the *Government Gazette* and in any two local papers, and to be posted on such land that if no claim to such land should be made to him by or on behalf of any person able to establish a title thereto within the period (not being less than twelve months) specified in such notice, such land should be resumed by the Crown:

And whereas by section 2 of the said Ordinance it was further enacted that if no claim should be made in pursuance of such notice, the said Government Agent should make a report to the Governor of the proceedings taken by him, which report should contain a description of the land, together with the boundaries thereof, and should state that no claim had been made thereto; and further, that upon receipt of such report it shall be lawful for the Governor in Executive Council to make order that such land shall be resumed by the Crown, and that the same shall thereupon be resumed by, and become the property of, the Crown free from all encumbrances:

And whereas under and in pursuance of the said enactment a notice was duly published in the said English, Sinhalese, and Tamil languages in the *Government Gazette* on August 18 and 25 and September 1, 8, 15, and 22, in 1893; in the *Ceylon Observer* on August 26, 28, 29, 30, and 31 and September 1, 1893; and in the *Times of Ceylon* on August 26, 28, 29, 30, and 31 and September 1, 1893, respectively, that two allotments of land, viz., lots T 439 and U 439 in preliminary plan 1,749, containing in extent 16 acres and 1 rood and 22 acres 25 perches, respectively, called Dndomedirahena and Pinwillehengawa, situated at Jayatunkande in the Kolonnagam pattu of the Kolonna korale, in the District of Ratnapura in the Province of Sabaragamuwa, in the Island of Ceylon; bounded on the north by the stream called Koodogalla and land called Ambagaha and Hapugahahena described as lot X 439 in preliminary plan 1,749; on the south by the land called Pinwillehengawa described as lot V 439 in preliminary plan 1,749, on the west by the stream called Koodogalla and land called Ambagaha and Hapugahahena described as lot X 439 in preliminary plan 1,749, and on the east by the land called Pinwillehengawa described as lot W 439 in preliminary plan 1,749, which had been alienated by the Crown, appeared to the Government Agent of the Province of Sabaragamuwa to have been so abandoned by the owner thereof for eight years and upwards as aforesaid, and that neither

such owner nor any person claiming under him could be ascertained, notwithstanding all diligent and reasonable inquiries thereunto by the said Government Agent; and the said Government Agent, by virtue of the powers vested in him by the said Ordinance, and with the sanction of the Governor thereby declared that if no claim to the said lands by any person having a right or able to establish a title thereto was made to him on or before September 30, 1894, the same should be resumed by the Crown in pursuance of the said Ordinance; and the said notice was duly posted on the said lands as by the said Ordinance required:

And whereas the said Government Agent has duly reported to Us, the said Governor, in manner in the 2nd section of the said Ordinance prescribed, and has stated that no claim has been made to the said lands:

Now know all Men that We, the Honourable Sir Edward Noel Walker, Knight Commander of the Most Distinguished Order of Saint Michael and Saint George, in Our Executive Council, do hereby order that the said lands so described as aforesaid shall be resumed by the Crown, and the same is hereby resumed by, and becomes the property of, the Crown free from all encumbrances.

Colonial Secretary's Office,  
Colombo, November 16, 1895.

By His Excellency's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

## REVENUE NOTICES.

IN accordance with the requirements of section 3 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for the sale by retail of opium and bhang within the limits of the Municipality of Kandy for the year commencing January 1, 1896, will be four in number. The said licenses will be put up to sale by public auction at this office on Monday, November 25, 1895, at 1 o'clock P.M., and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :—

1. That the place licensed shall always be kept clean, and shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

2. That the place licensed shall not be kept open for the sale of opium and bhang at any time before the hour six in the morning or after 9 in the evening.

3. That no opium or bhang be sold to any woman, or any child under the age of fifteen, or to any intoxicated person.

4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."

5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Municipal Council with the sanction of the Chairman.

Wholesale licenses will be issued only to retail dealers.

The Municipal Office,  
Kandy, November 12, 1895.

ALLANSON BAILEY,  
Chairman.

NOTICE is hereby given, in terms of the 4th section of Ordinance No. 2 of 1893, that licenses for the sale by retail of opium and bhang within the limits of the Local Board of Health and Improvement, Gampola, will be two in number for the year ending December 31, 1896, and the said licenses will be sold by public auction at the office of the Local Board, Gampola, on Monday, December 2, 1895, at 8.30 A.M.

### Conditions of Sale.

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.

2. That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.

3. That the place licensed be always kept clean.

4. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to sell Opium by Retail."

5. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Gampola, with the sanction of the Chairman.

6. That no opium be consumed on the premises whether by swallowing, chewing, smoking, or in any other manner whatsoever.

7. Wholesale licenses will be issued only to retail dealers.

ALLANSON BAILEY,  
Chairman.

NOTICE is hereby given that the Hon. the Government Agent for the Central Province will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Central Province from January 1 to December 31, 1896. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Kandy Kachcheri until 1 o'clock P.M. on Friday, November 29, 1895, when they will be opened, and all persons making tenders will be required to be present. In the absence of any tenderer no notice will be taken of his tender.

Any tenders which are approved by the Government Agent will be recommended to Government for acceptance. Those rents for which satisfactory tenders have not been received will be put up for sale by public auction immediately after the tenders have been opened on November 29, 1895. Intending purchasers are therefore warned to be present.

Tenders must be for each rent separately :—

1. Madawala road toll.
2. Balakaduwa road toll.
3. Nalanda bridge.

### Municipal Tolls.

Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.

### Conditions of Sale.

Ten per cent. of the amount bid must be deposited in cash at the close of the sale. The 10 per cent. deposited will be forfeited if the necessary securities are not completed as soon as His Excellency the Governor's approval has been communicated to the purchaser.

No title deeds will be accepted as security without a letter signed by the owner stating his willingness to hypothecate the same as security.

All title deeds tendered as security should be accompanied with a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the person offering security.

That the collection of tolls of the above-mentioned rents must be exactly in the places mentioned in the respective Proclamations issued by Government, and in no other place whatsoever. Further particulars can be ascertained from the Government Agent.

Further conditions will be read and explained before the sale commences.

ALLANSON BAILEY,  
Government Agent.

Kandy Kachcheri,  
November 19, 1895.

වෛ 1896 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා පහත අදහස්වන වෙඩාම දිසාවේ පාලම්, නොටුපල් රේන්දු මාලුට ගැණීම පිණිස "පාලම් රේන්දු භද්‍රගැණීමේ ඉල්ලුම්පත්‍රයයි" කියා ලියුම් පිට ලියනලද මුද්දරකරු වැනිවරුන් ගෙවත් ඉල්ලුම්පත්‍ර, වෙඩාම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේ විසින් වෛ 1895 ක්වු නොවැම්බර් මස 29 වෙනි සිකුරුදු පස් වරු එක වතකුරු මහනුවර කවිවෙරියේදී බාරගැණීමට සුදුසුකම්ව සිටිනවන දන්වනවන්ඈර, ඒ වෙලාවට ඒවා ඇර බලනවිට ඉල්ලුම්කාරයෝ සියල්ලම ඉදිරිපිටට ඇවිත් පෙනීසිටිනට ඔහුගේ මෙයින් දැනුම්දෙමි. යම් ඉල්ලුම්කාරයෙක් එසේ ඉදිරිපිට නොසිටියේ විෂම ඔහුගේ ඉල්ලුම්පත්‍රය ගැණ කිසිවක් නොසලකනු ලැබේ.

ඒජන්තලත්නාන්සේ විසින් ඒන්තුගන්ව යෙදෙන යම් ඉල්ලුම්පත්‍ර බාරගැණීමට ආණ්ඩුවට ලියාදැරිනට යෙදේ.

ඒන්තුගැණීමට සෑහෙන අන්දමේ ඉල්ලුම්පත්‍ර නොලැබුනේ විනම්, ඒවායේ සඳහන්වන රේන්දු, වෛ 1895 ක්වු නොවැම්බර් මස 29 වෙනි දිනදී ඉල්ලුම්පත්‍ර ඇර බව වහාම ප්‍රසිද්ධ වෙන්නේදී සිකර විකුනනට යෙදේ. රේන්දු මිලට ගැණීමට කල්පනාකර සිටින අයවල් ඒ වෙලාවට ඉදිරිපිටට ඇවිත් පෙනීසිටින ලෙසටත් මෙයින් දැනුම්දෙමි.

එක එක රේන්දුයට, වැනිවරුන් ගෙවත් ඉල්ලුම්පත්‍ර එක එක බැගින් එවිය යුතුය.

- 1. වඩවල පාරේ රේන්දුය.
2. බලකඩුවේ පාරේ රේන්දුය.
3. කාලන්දේ පාලම.

මහනුවර නාගරිකසභාවට අයිති පාලම් නොටුපල් රේන්දු.

- 1. කලාතුමයේ පාලම සහ ගෝකාවන්සේ නොටුපල.

මෙයින් එක රේන්දුපලකදී රේන්දුකාසි ගෙවනට යෙදෙනාම එදවස තුලදී අනිත් රේන්දුපලින් නිදහස්ය.

විකිනීමේ කොන්දේසිය.

ඉල්ලා ගන්නාලද ගණනෙන් සියට 10 බැගින් ගණනක් විකිනීම නිවාඩුව වනවිට මුදලෙන් බැඳගබනට ඔහුය. ගරුකර ආණ්ඩුකාර උතුමානවකන්සේගේ ඒන්තුගැනීම ගැනුම්කාරයාට දැන්වූ වහාම ඔහුකරන ඇප සම්පූර්ණකර දෙන්නට නොයෙදුනේවිනම්, ඉහතකී බැඳගබනට යෙදෙනු 10 යෙන් එක දහට වෙනුව අල්ලාගන්ව යෙදේ.

ඇපට බදිනලද බද්දුවල පෙනෙන ඉඩම් ඇපට බැඳීමට මනාප බවකියා ඒ ඉඩම් අයිතිකාරයා විසින් අත්සන්කර දෙනලද ලියුමක් තැනුව එම බද්දුව බාර ගන්ව නොයෙදේ.

ඇපට දෙනලද සියළුම බද්දුවල සඳහන්වන ඉඩම්, අත්කිසි ලකකකට ඇපේකට බැඳිනැති ගැටිතට ගම්

බිම් ලියා සටහන්කරණ රිජිස්ත්‍රාර්තූනගෙන් සහතික පත්‍රයක් ලබාගෙන එම සහතිකපත්‍රය ඒ බද්දු සමඟ එවන්නට ඔහුය.

එම සහතිකපත්‍රය ඇපදෙන තැනැත්තාගේ විසඳුමෙන් ලබාගන්ව ඔහුය.

ඉහත සඳහන්කල පාලම් රේන්දුවලට රේන්දුකාසි අයකෙරීම, ආණ්ඩුවේ ප්‍රකාශපත්‍රවල නියමකර තිබෙත් නාටුසානවලදීම අයකරනවා මිස, වෙන මොනගම් සානකකදිවත් අයකරනට බැරිය.

වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේ ගෙන් දැනගන්ව පුළුවන.

වැඩිදුර කොන්දේසි විකිනීම පටන්ගන්ව ප්‍රථමයෙන් කියවා තේරුම්කර දෙනුලැබේ.

ඇලත්සන් බේලි,  
මහාමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේ.  
වෛ 1895 ක්වු නොවැම්බර් මස  
19 වෙනි දින මහනුවර කවි  
වෙරියේදීය.

THE licenses (four in number) for the sale by retail of opium and bhang within the limits of the Municipality of Galle for the year 1896 will be sold by public auction at the Municipal Office on Monday, November 25, at 1 o'clock P.M.

The conditions of sale are the same as those published in the notice dated 22nd September, 1895.

By order,  
J. E. ANTHONIS,  
Secretary.  
Galle, November 20, 1895.

NOTICE is hereby given that the following Toll Rent of the Puttalam District for the year ending December 31, 1896, will be sold by public auction at the Puttalam Kachcheri on Wednesday, December 11, 1895, at 2 P.M.

The sale of the Ferry Toll of Kalpitiya Mutwal will simultaneously be held by the Mudaliyar of Kalpitiya.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale, and complete the necessary securities within one month from that date.

Ferry.—Kalpitiya Mutwal.  
ALIAN A. KING,  
Government Agent.  
November 12, 1895.

වෛ 1896 ක්වු දෙසැම්බර් මස 31 දිනට අවසාන වෙනනාටු අවුරුද්දේ ඉමහි පහත සඳහන්වෙන නොටුපල් රේන්දුය වෛ 1895 ක්වු දෙසැම්බර් මස 11 වෙනි දිනවු බද්දු දවල් දෙකට පුත්තලම් කවිවෙරියේදී ප්‍රසිද්ධ වෙන්නේදී සිකර විකුනන බව මෙයින් දැනුම්දන්නා ඇත.

ගැණුම්කාරයෝ විසින් රේන්දුය ගත් දිනෙදීම රේන්දුය ගත් මුදලෙන් සියට දහය බැගින් මුදල අත්පිට කාසි බදිනට ඔහුවා සහ එකී දිනෙ පටන් මාසයක් ඇතුලතදී ඔහුකරන්නාවූ ඇප සම්පූර්ණකරනටත් ඔහුය.

කල්පිටියේ මෝදර රේන්දුය.  
ඒලියන් ඒ. කිසි,  
ආණ්ඩුවේ ඒජන්තලත්නාන්සේ.  
වෛ 1895 ක්වු නොවැම්බර් මස  
12 වෙනි දිනදීය.

கடிக்கரு ம் ஆண்டு கார்த்திகைமாதம் முதலாம் தேதி... (Sinhala text regarding public auction of tolls and licenses in Puttalam and Kalpitiya)



சின் பொருத்தங்களின்படிக்கு குத்தகை தீர்மானப்பட்ட தற்குப் பிற்பாடு கொள்வனவுக்காரன் கொள்விலைப் பணத்தில் பத்திலொரு பங்கு கட்டவேண்டும். முந்தின கொள்வனவுக்காரன் பிணைகொடுக்கத் தவறச்சம்பட வித்தால்.

இதற்கு மேலான பொருத்தங்களை விற்பனைவுத் தேதியன்று வாசித்து விளக்கக்கொடுக்கப்படும்.

துறைக்குத்தகைகளின் விவரம்.

க. கல்பிட்டி முகத்துவாரம்.

ஏலியன் ஏ. சிங், அரசாட்சி ஏசன்று.

புத்தளக் கச்சேரி, அச்சுநடு மூலு கார்த்திகைமூ யெ ந் உ.

IN accordance with the requirements of section 4 of the Opium and Bhang Ordinance, No. 2 of 1893, I hereby give notice that the licenses for sale by retail of opium and bhang within the limits of the Local Board of the town of Puttalam for the year commencing January 1, 1896, will be one in number.

The said license will be put up for sale by public auction, at the Puttalam Kacheheri on Monday, December 9, 1895, at 2 P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place be always kept clean.
4. That no opium be sold to any woman, or to any child under the age of 15 years, or to any intoxicated person.
5. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the word "Licensed to sell Opium by Retail."
6. That no person other than the licensee shall sell or expose for sale any opium or bhang under his license, either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.
7. That the whole of the purchase amount be paid forthwith on the highest bidder being declared the purchaser.

G. A. BAUMGARTNER, Chairman. Local Board Office, Puttalam, November 11, 1895.

NOTICE is hereby given that the Government Agent of the Province of Sabaragamuwa will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from January 1 to December 31, 1896:—

Kegalla District.

1. Toll at Ambepussa bridge.
2. Toll at Arandara ferry.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tender for Toll Rents," will be received at the Ratnapura Kacheheri until 1 o'clock P.M. on Tuesday December 3, 1895, when they will be opened, and all persons making tenders will be required to be present, or to satisfy the Government Agent by duly accredited agents that their tenders are bona fide.

3 The person whose tender for a toll is selected by the Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the tender be accepted by His Excellency the Governor, to furnish cash security to the amount of one-third for the whole purchase amount within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

4. He will also be required to deposit money to pay the Crown Lawyer's fees for examining deeds and drawing and settling the bonds.

5. The Government Agent reserves the right to expose the above toll rents for sale after the tenders have been examined, in such a manner as may seem to him expedient. The Government Agent reserves to himself the right (subject to approval of Government) to accept or reject any bid or any tender, and to consider the sealed tenders with the bids at the public auction.

6. Further information can be obtained on application to the Government Agent.

H. WACE, Government Agent's Office, Government Agent. Ratnapura, November 19, 1895.

விரைவு டீகாவே மெகி பகவ ஈதலவ்வை பாரூம் ரேன்டி வு 1896 ன்பு பனவாரி மச 1 வெகி டீகா பவத் டேகூமிலர் மச 31 வெகி டீகா டீகாவா ஈகூபு வெவ ல்டுலூஈவெ பவகரடி ப்டுரடி டுர்டுமபது ஈலர் மபு டீகாவே ஈகூபுவே பீரவகரடனாவசேவெ பிசின காரமபுரூ வெ.

காடல் டீகாவின்னை.

1. ஈகூபுவசே பாரூம் ரேன்டிமடி.
2. ஈரவடர் மொபுபல் ரேன்டிமடி
3. ஈதுகி ப்டுரடி டுர்டுமபது மதுபிடு மெவென் ஈவாபி லேர்டு ரு "Tender for Toll Rents" பாரூம் ரேன்டி ஈடகூ டுர்டுமபது மச மவ மவமவ ஈதுவெ வு 1895 ன்பு டேகூமிலர் மச 3 வெகி ஈுர்டீகா பசவரூ பக வக துரூ ரவ்ஈபுரே கவிவேரிமப காரமபு ரூகே. பிபிடு பகிடி. பவாசே ப்டுர்டு கவி ஈரகவா ஈது. மவடி டுர்டு பிமபது டீ சிபின ஈமடேகாவே டுடிபிபிடு ஈபிடிவ் (கூடுகாவே கபுலவ் பிசின வெவ ஈகூகாடு கிசின ஈரூ மக டீ மபு பவா காவ) பீ டேகரடி டுர்டுமபது ஈமூபு ஈவ்வே பவா வபிடு. பீரவகரடனாவசேவெ பீவ்ஈ மவ்வவகடு மிதுகூ.
4. ஈகூபுவே பீரவகரடனாவசேவெ பிசின ருதுமாவவ்வவசேவெ வெவ மரபுமர சிபிடுவெ காவரூமவகரடி டுர்டுமபது மடிவிகாரமூ பிசின டுர்டுரடி மகவ்வவ் டகாவே காவமகபடு பூடுகாவே ப்டுர்டு மகவவ ஈர்டு பிபின வகாம ஈப கிவ்வெடு மிதுவா பவமகவ் காவ பிடு டுர்டுமபது மிதுவாவவ்வவசேவெ பிசின பீவ்ஈமவ் வப டுதுமீடுவ் டீகா பபவ் 30 டுவகவ் ஈதுமகடி பிபு ப்டு ரேவ் துவவ்வவ் காவிபிபின கவ்வெடு மிதுகூ.
5. ஈபூ பிசின கவிமரடி மரபு ஈசீபிசினிடுவெ ஈடகூ ஈகூபுவே ஈடிவகாவ் ரவ்வாவசேவெ மெபிச ஈது மாவ் துடி, ஈபூ மரபு ஈடிபிடு, பவா ஈசீபிசினிடுவெ ஈமீபூகூ கிரீடு, மெபிசஈது மாவ்ஈது மபு பிசின மெவ்வெடு மிதுகூ.
6. ஈமகவி ரேன்டி பூவ்மிலர் பிசினகரடிவ் பபு பீரவகரடனாவசேவெ மொடூ கிசின பூபிப்டுரடி கர்டுமாவ வெவ ஈவ்ஈடுவெ பூசினி வெவ்டேசினசே பிதுகவ்வெடு ஈரூ கிவெவவாவ.

ருதுமாவவ்வவசேவெ பீவ்ஈமூகிடுவெ மபவ்ஈ மூ பூவ்மிலரவ்ஈ ஈசீ டுர்டுமபது மாவ் மாரமவ்வெடுவெ காவவ் வவ் வெவ்டேசினசே டீ டுர்டுமபது மவவ் ஈமவ பூவ்மிலர் பிபின டுர்டுமபது மவவ் கர்டுமாவகரவ்வெடுவெ ஈரூ ஈகூபுவே பீரவகரடனாவசேவெ கிவெ.

7. பூபிப்டுரடி காரகூ பீரவகரடனாவசேவெமவ் டுர்டு பிடு டுதுமவ்வெடு பூபிபவ்வே.

பி. வெச, பீரவகரடனாவசேவெ.

வு 1895 ன்பு மொபூமிலர் மச 19 வெகி டீகா ரவ்ஈபுரே கவிவேரிமடி.

## MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

Statement of Receipts and Expenditure on account of the Markets Fund in the District of Mannar  
for the Half-year ended June 30, 1895.

RECEIPTS.			EXPENDITURE.		
Date of Deposit.	Description.	Amount.	Date of Payment 1895.	Description.	Amount.
		Rs. c.			Rs. c.
1895.	Balance on December 31, 1894	361 0	June 8 ...	Paid to the Adigar of Muchali on account of balance expenditure for building the fish market	399 70
April 9 ...	Deposited part of 2nd instalment of the vegetable market rent for 1895	20 0	Balance ...		66 5
April 20 ...	Deposited balance of 2nd instalment for 1895	21 0			
June 19 ...	Deposited fish market rent, 1st instalment for 1895-96	63 75			
		465 75			465 75

District Market Committee,  
Mannar, November 15, 1895.

W. H. JACKSON,  
Chairman.

I DO hereby declare that the village called Andarawewa in Andarawewa Tulana, in the Wilachchiya koralé of Nuwaragampalata, in the North-Central Province—bounded on the north by Adampane, south by Ihala Andarawewa, east by pinpara to Talawa, west by Ikiriya—*is an infected area according to the 3rd clause of Ordinance No. 9 of 1891.*

Anurádhapura Kachcheri,  
November 15, 1895.

F. W. BOWES,  
for Government Agent.